



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

විවර්ත/ප්‍රස්ථාප/පිටපත/
එස්එ/2022/01

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2023 ජූනි 19 දින



සභාපති

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝගාශාලා මණ්ඩලය,


ශ්‍රී ජයවර්ධනපුර මහාරෝගාශාලා මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

යටෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.

ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න

විගණකාධිපති

- පිටපත් :
01. ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
 02. ලේකම්, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය





ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

විවර්ධ/ ඒ/එස්පීඑච්/
එස්එ/2022/01

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2023 ජූනි 19 දින

සභාපති

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තොතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

- 1. මූල්‍ය ප්‍රකාශන
- 1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, මහාරෝග්‍යශාලා මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

- 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1 හි 48 ඡේදය ප්‍රකාරව, ප්‍රමිතය මගින් අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටෙක හැර වත්කම් හා වගකීම් සහ ආදායම් හා වියදම් හිලවී නොකල යුතු වුවද, 2022 දෙසැම්බර් 31 දිනට රෝහල් ගාස්තු ණයගැති ගිණුම්වල රු.මිලියන 7.77 ක බැර ශේෂ රෝහල් ගාස්තු ණයගැති ගිණුම්වල හර ශේෂ වලින්ද, වෙළඳ ණයහිමියෝ හර ශේෂ රු.මිලියන 0.39 ක් වෙළඳ ණයහිමි බැර ශේෂයෙන්ද, රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් දරන ලද රු.මිලියන 172.45 ක් හා ආගමික පුස්තකවරුන් හා අනෙකුත් අය වෙත නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් දරන ලද රු.මිලියන 60.49 ක් රෝහල් ගාස්තු ආදායමෙන්ද හිලවීකර මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. මේ පිළිබඳව පෙර වර්ෂවලදීද පෙන්වා දී තිබුණද අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීමට කටයුතු කර නොතිබුණි.

- (ආ) රෝහලේ කාර්යමණ්ඩලයට නොමිලේ ලබාදුන් ඖෂධ සඳහා වූ වියදම රු.මිලියන 72.47 ක් කාර්යමණ්ඩල වියදම් යටතේ නොදක්වා සමාලෝචිත වර්ෂයේ ද්‍රව්‍ය හා පරිභෝජන ද්‍රව්‍ය වියදම් (Materials & Consumbles Used) වලින් අඩුකර දක්වා තිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7 හි 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම් සඳහා එලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන්, පිරිවැය රු.මිලියන 3,681.26ක්වූ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 3 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත 2022 වර්ෂයට අදාලව ලැබී තිබුණු රු.මිලියන 44.9 ක ප්‍රාග්ධන ප්‍රදාන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 11 ප්‍රකාරව මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය තුළ හෙළිදරව් කර නොතිබුණි.
- (ඉ) රෝහල විසින් 2022 වර්ෂය තුළ ඉඩම් හා ගොඩනැගිලි යන වත්කම් වලට අදාල ප්‍රත්‍යාගණන වාර්තා 2022 ඔක්තෝබර් 09 දින හා 2022 ඔක්තෝබර් 25 දිනයන්හිදී ලැබී තිබුණි. රෝහල විසින් 2022 ජනවාරි 01 දින සිට ප්‍රත්‍යාගණන අගයන් ගිණුම්ගත කිරීම හේතුවෙන් ප්‍රත්‍යාගණනය කරන ලද දින දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා ක්ෂය නොකිරීම හේතුවෙන් ක්ෂය වීම් හා ප්‍රත්‍යාගණන සංචිතය රු.මිලියන 25.34 ක් අඩුවෙන් දැක්වුණි. එසේම ප්‍රත්‍යාගණනය කරන ලද වත්කම්වලට අදාලව විස්තර මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම් කර නොතිබුණි.
- (ඊ) ප්‍රත්‍යාගණනය කරන ලද වත්කම් තක්සේරු ලිපියේ දිනට ප්‍රත්‍යාගණනය නොකර 2022 ජනවාරි 01 දින සිට ප්‍රත්‍යාගණනය කර එම අගයන් මත වත්කම් වලට ක්ෂය ගණනය කිරීම හේතුවෙන් වර්ෂයේ ක්ෂය රු.මිලියන 210.02 කින් වැඩියෙන් හා ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (උ) රෝහලට අයිති ඉඩම රු.මිලියන 4,845.50කට ප්‍රත්‍යාගණනය කිරීමේදී ඉඩමේ ප්‍රමාණය ලෙස සලකා තිබුණේ හෙක්ටයාර් 9.8047 ක ප්‍රමාණයකි. රෝහල සතු ඉඩමේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 10.0229 වූයෙන් හෙක්ටයාර් 0.2182 ඉඩම් ප්‍රමාණයක් ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.
- (ඌ) සමාලෝචිත වර්ෂය තුළ වෘත්තීය ගාස්තු අයකිරීම් හා ආපසු ගෙවීම් ගිණුම්ගත කිරීමේ නිශ්චිත හා නිසි ක්‍රමවේදයක් මහාරෝග්‍යශාලා මණ්ඩලය විසින් හඳුනාගෙන නොතිබුණු අතර වෘත්තීය ගාස්තු ආදායම වූ රු.මිලියන 404.57ක් ගෙවිය යුතු වෘත්තීය ගාස්තු ගිණුමට බැර කර, සමාලෝචිත වර්ෂය තුළදී මුදලින් ගෙවා තිබුණු වෘත්තීය ගාස්තු රු.මිලියන 377.29ක් එම ගිණුමට හර කර තිබුණි. ණයලිපි (Credit Letter) මත රෝහලින් බැහැරව යන රෝගීන්ගේ රෝහල් ගාස්තුව හා වෘත්තීය ගාස්තුව නිශ්චිතව හඳුනාගැනීමකින් තොරව 2022 දෙසැම්බර් 31 දින රෝහල් ගාස්තු ආදායම් ගිණුමෙන් රු.මිලියන 50.83 ක් ගෙවිය යුතු වෘත්තීය ගාස්තු ගිණුමට බැර කර තිබුණි. එසේම 1998 වර්ෂයේ සිට පවතින රු.මිලියන 3.61ක්වූ ගෙවිය යුතු වෘත්තීය ගාස්තු ගිණුමේ ශේෂය නිරවුල් කිරීමට හෝ ආදායමක් ලෙස හඳුනාගැනීමට සමාලෝචිත වර්ෂයේදීදී කටයුතු කර නොතිබුණි.

- (ඵ) 2022 දෙසැම්බර් 31 දිනට ණයහිමියෝ, ණයගැතියෝ, ආපදා ණය හා ආපදා ණය පොලී යන විෂයයන් 04 කට අදාළව මූල්‍ය ප්‍රකාශන හා විගණනයට ඉදිරිපත් කළ ලැයිස්තු, ලේඛණ හා පරිගණක වාර්තා අනුව රු.මිලියන 42.02 ක වෙනසක් පැවති අතර වෙනසට හේතු පැහැදිලි නොකෙරුණි.
- (ඵ) 2022 දෙසැම්බර් 31 දිනට එකතුව රු.මිලියන 1,025.06 ක් වූ රෝහල් ගාස්තු ණයගැතියන්, වෙළඳ ණයහිමියන් හා සේවා ගාස්තු යන ගිණුම් විෂයයන් 03 ක් සම්බන්ධයෙන් කාල විශ්ලේෂණ, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැති සහ උපයෝගී ලේඛණ ආදී සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ සත්‍යාපනය කිරීමට හෝ විගණනයේදී පිළිගැනීමට නොහැකි විය.
- (ඹ) මහාරෝගාශාලා මණ්ඩලය විසින් 2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වාද 2016 සිට 2021 දක්වා වෛද්‍ය සැපයුම් අංශය වෙතින් මිලදී ගෙන තිබුණු ඖෂධ හා වෙනත් ශල්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවිය යුතු මුදල පිළිවෙලින් රු.මිලියන 297.23 ක් හා රු.මිලියන 401.45ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල වෙත යොමු කරන ලද රෝගීන්ට සිදු කරන ලද හාද සැත්කම් වෙනුවෙන් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රු.මිලියන 748.55 ක මුදල අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත පෙර වර්ෂය තුළ හිලව් කර තිබුණද මෙම මුදල් හිලව් කිරීම සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් අයවිය යුතු විශ්වවිද්‍යාල විද්‍යායතනය වෙනුවෙන් 2017, 2018 හා 2019 වර්ෂ තුළ රෝහල විසින් වැයකර තිබුණු රු.මිලියන 8.93ක මුදලද එසේ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව වර්ෂය තුළ වෛද්‍ය සැපයුම් අංශය වෙත ගෙවිය යුතු මුදලින් හිලව්කර ගෙන තිබුණි.
- (ඹ) Systolic පද්ධතියේ සිදුවන GRN ඉවත් කිරීම Accpack පරිගණක පද්ධතිය තුළ යාවත්කාලීන නොවීම, Accpack පරිගණක පද්ධතියේ GRN දෙවරක් සටහන් වීම සහ අගයන් වෙනස් වී සටහන්ව තිබීම, Accpack පරිගණක පද්ධතියෙන් මුදල් ගෙවීම සිදු වුවත් එම ගෙවීම් කේවල ණයහිමි ශේෂ වලට ගලපා නොතිබීම හා කේවල ණයහිමි ශේෂ තුළ දඩ මුදල් හා ප්‍රමාද ගැලපුම් ගාස්තු සිදුකර නොතිබීම යනාදී හේතු මත 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන තුළ වෙළඳ ණයහිමියෝ රු.මිලියන 3 කට වැඩි අගයක් ලියා හැර තිබුණි. මෙම වැරදි නිවැරදි කිරීම් සඳහා ජ'නල් වවුචර් පිළියෙල කිරීමකින් තොරව හා අදාළ ගැලපුම් පෙර වර්ෂ ගැලපුම් ගිණුම මගින් සිදු කිරීමකින් තොරව ශුද්ධ ශේෂය රු.160,365 ක් සමුච්චිත ලාභලාභ ගිණුමට ගලපා තිබුණි.
- (ක) ණයගැතියන් පිළිබඳ ගිණුම්කරණ ප්‍රතිපත්තිය අනුව බොල් ණය සඳහා පිළිගත් ක්‍රමවේදයට අනුව සියයට 5ක් වෙන් කිරීම් කළ යුතු වුවත්, ඊට අනුකූල නොවන ලෙස බොල් ණය වෙන් කිරීම් රු.මිලියන 7.89ක් අඩුවෙන් ගණනය කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු.මිලියන 7.89ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ග) 2016 සිට 2021 දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළ රු.මිලියන 18.97 ක කේවල ණයගැති ශේෂ 05 ක් සම්බන්ධයෙන් එම මුදල් අයකර ගැනීමට හෝ සුදුසු අනුමැතීන් මත ගිණුම්වලින් ඉවත් කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.

- (ච) 2016 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා ණයගැති ශේෂය තුළ පැවති රෝගීන්ගෙන් අයවිය යුතු එකතුව රු.මිලියන 19.96 ක රෝහල් ගාස්තු සමාලෝචිත වර්ෂය තුළ ගිණුම්වලින් කපාහැර තිබුණද ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (ඡ) වැඩ පූර්ව අත්තිකාරම් රු.මිලියන 17.99 ක් අත්තිකාරම් ලෙස නොදක්වා මූල්‍ය ප්‍රකාශනවල කෙටිගෙන යන වැඩ ලෙස දක්වා තිබුණි. මෙම මුදලින් 2018 හා 2020 වර්ෂයන්හි වැසිකිලි පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති 02 කට අදාළ වැඩ පූර්ව අත්තිකාරම් එකතුව රු.මිලියන 9.45ක් නිරවුල් වී තිබුණද මූල්‍ය ප්‍රකාශනවල ඊට අදාළ ගැලපීම් කර නොතිබුණි.
- (ඣ) 2021 වර්ෂයේදී කාන්තා නේවාසිකාගාර ගොඩනැගිල්ල රු.මිලියන 64.36 ක් වැඩියෙන් ප්‍රාග්ධනිත කිරීමද කෙටිගෙන යන වැඩ ගිණුමෙන් රු.මිලියන 72.95 ක් වැඩියෙන් ඉවත් කිරීමද පසුගිය වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබුණද සමාලෝචිත වර්ෂයේදීද ඊට අදාළ නිවැරදි කිරීම් සිදුකර නොතිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු

මෙම විගණන වාර්තාවේ දිනට පසුව මට ලබා දීමට බලාපොරොත්තු වන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මාගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආචරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතික වීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ විගණනයට අදාළව, මාගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු ලබා ගත හැකි වූ විට කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේ දී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මාගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් ඇති බව මම නිගමනය කළහොත්, නිවැරදි කිරීම සඳහා පාලනය කරන පාර්ශවයන් වෙත එම කරුණු සන්නිවේදනය කළ යුතුය. තව දුරටත් නිවැරදි නොකළ වරදවා දැක්වීම් තිබේ නම්, ඒවා ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවප්‍රකාරව මා විසින් යථාකාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ඇත.

1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය මණ්ඩලය ආවර කිරීමට අදහස් කරන්නේ නම් හෝවෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.

- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

- 2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.
 - 2.1.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා මණ්ඩලය පවත්වාගෙන ගොස් තිබුණි.
 - 2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
 - 2.1.3 මෙම වාර්තාවේ 1.2 (අ) , (ඇ) හා (ඔ) ඡේදවල දැක්වෙන නිරීක්ෂණ හැර 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරනලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.
- 2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මණ්ඩලයේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට මණ්ඩලය සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සාපුරාණ හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණහැර යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.

නීති රීති හා විධිවිධානවලට අනුකූල නොවීම්

**නීති රීති හා විධිවිධානවලට
යොමුව**

නිරීක්ෂණ

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය

(i) II පරිච්ඡේදයේ 2.1 හා 2.2 සිට 2.6 දක්වා වූ වගන්ති බඳවා ගැනීමේ පටිපාටිය පිළියෙල කර ආයතන සංග්‍රහයේ දක්වා ඇති ක්‍රියා පිළිවෙල අනුගමනය කරමින් එකී පටිපාටි සඳහා අදාළ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළයුතු වුවද, මෙම වාර්තාවේ දින වන විටත් බඳවා ගැනීම් පටිපාටි පිළියෙල කර අනුමැතිය ලබාගෙන නොතිබුණි.

(ii) XIX පරිච්ඡේදයේ 5.8 වගන්තිය රජයේ නිවාස භාවිතයේදී ජලය හා විදුලිය ගාස්තු නිලධාරියා විසින් ගෙවිය යුතුය. එසේ වුවද හෙද නේවාසිකාගාරවල ජල ගාස්තු ලෙස නේවාසිකයින්ගේ පරිභෝජනය නොසලකා එක් අයෙකුගෙන් මාසිකව රු.200 බැගින් හා Changing room සඳහා එක් අයෙකුගෙන් මාසිකව රු.25 බැගින් අයකර තිබුණු අතර නේවාසිකයන්ගෙන් විදුලිය ගාස්තු අයකර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 103 සහ 104 වගන්ති වාහන අනතුරු හේතුවෙන් සිදුවන අලාභ සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් නිශ්චය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්විය යුතු වුවද මුදල් රෙගුලාසි ප්‍රකාරව වගකිවයුතු පාර්ශවයන් හඳුනාගැනීමට කටයුතු කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 395 (ආ), 395(ඇ) ඡේද බැංකු ගිණුම් සඳහා එක් එක් මාසය සඳහා සැසඳුම් ප්‍රකාශයක් ඊළඟ මාසයේ 15 දිනට පෙර පිළියෙල කළ යුතු වුවත් රෝහලේ ප්‍රධාන ජංගම ගිණුමට අදාළව 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාසය සඳහා සැසඳුම් ප්‍රකාශය පිළියෙල කර තිබුණේ 2023 අප්‍රේල් 21 දිනදීය.

- (ඇ) 2007 ඖෂධ හා වෛද්‍ය උපකරණ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.2 මාර්ගෝපදේශය හදිසි හා අත්‍යාවශ්‍ය අවස්ථාවක මිලදී ගැනීම් හැර මිලදී ගැනීම්වලදී තාක්ෂණික ඇගයීම් කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නියෝජිතයෙක්, අවම අදාළ විශේෂඥතාව සහිත උපදේශකවරුන් දෙදෙනෙක් හා මහා භාණ්ඩාගාරයෙන් නම් කරන ලද නියෝජිතයෙක්ගෙන් සමන්විත විය යුතු වුවද, රු.මිලියන 1.96 ක් වටිනා ශල්‍ය උපකරණ සහ රු. මිලියන 9.76 ක් වටිනා X-Ray System උපකරණයට අදාළව මිලදී ගැනීම්වලදී ඒ අනුව සාමාජිකයන් පත් කර නොතිබුණි.
- (ඈ) 2016 ඔක්තෝබර් 10 දිනැති අංක DMS/1758-Vol.1 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය. අනුමත කාර්ය මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන යෝජනා සකස්කර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත යොමුකර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද, 2022 දෙසැම්බර් 31 දින වන විටත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ඉ) 2019 දෙසැම්බර් 17 දිනැති අංක PFD 08/2019 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය අස්ථිත්වය විසින් සාප්පු ප්‍රසම්පාදන ක්‍රමය යටතේ කරනු ලබන මිලදීගැනීම 2020 ජනවාරි සිට විද්‍යුත් ප්‍රසම්පාදනය ක්‍රමය මඟින් සිදුකළ යුතු වුවත්, මෙම වාර්තාවේ දින වන විටත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ඊ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ සංස්ථාමය පාලනය සඳහා වන මාර්ගෝපදේශයේ 2.3 මාර්ගෝපදේශය පනතේ අරමුණු ඉටුකරගත හැකිවන ලෙස උපායමාර්ගික සැලැස්මක් සකස් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාළව එවැනි සැලැස්මක් සකස්කර නොතිබුණි.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාව අනුව මණ්ඩලයේ බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර මණ්ඩලයේ සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව.

(අ) 2020/2021 වර්ෂය සඳහා රු.මිලියන 4.65 ක මුදලකට කසල ඉවත් කිරීම පිළිබඳ කොන්ත්‍රාත්තුව දුන්පොද්ගලික සමාගම වෙත 2022/2023 වර්ෂය සඳහා වූ කොන්ත්‍රාත්තුව රු.මිලියන 7.25 ක මුදලකට පිරිනමා තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කෙරේ.

(i) රෝහලේ දිනකට ඉවත් කරන සාමාන්‍ය මිශ්‍ර කසල ප්‍රමාණය කි.ග්‍රෑ. 400-500 අතර පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් හඳුනාගෙන තිබුණද ගිවිසුම අනුව කි.ග්‍රෑ. 5,000 ක් පැවතිය හැකි ලොරි රථයක් දිනපතා රෝහලට පැමිණෙන බව නිරීක්ෂණය විය. ඒ අනුව ටෙන්ඩර් කැඳවීමට පෙර රෝහලේ දෛනික කසල එකතුවන ප්‍රමාණය අධ්‍යයනය කර රෝහලේ අවශ්‍යතාවය

හඳුනාගෙන ඒ අනුව ප්‍රසම්පාදනය කර නොතිබීමෙන් රෝහලට පාඩුවක් සිදුවී තිබුණි.

(ii) කසල ඉවත්කරගෙන යාම සඳහා ලොරි රථය නියමිත කාලය තුළ රෝහලට පැමිණිය යුතු වුවද, නියැදි පරීක්ෂාව අනුව දින 70 ක් නියමිත කාලය තුළ නොපැමිණ ඇති බව නිරීක්ෂණය වූයෙන් ගිවිසුමේ 7(ආ) පරිදි නියමිත අධීක්ෂණ ක්‍රියාවලිය සිදුවී නොතිබුණි.

(iii) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.8 මාර්ගෝපදේශය ප්‍රකාරව කොන්ත්‍රාත්තුව නිම කිරීමට අපේක්ෂිත දිනයට පසුව දින 28 ක් දක්වා වලංගු වන පරිදි කාර්යසාධන සුරක්ෂණයක් ඉදිරිපත් කළ යුතු වුවද ඉදිරිපත් කර ඇති සුරක්ෂණය මගින් අදාළ කාලපරිච්ඡේදය ආවරණය වී නොතිබුණි.

(ආ) 2020/2021 වර්ෂයට අදාළව පෞද්ගලික සමාගමක් සමඟ එළඹී 2020 දෙසැම්බර් 30 දිනැති ආරක්ෂක සේවා සැපයීමේ ගිවිසුම ප්‍රකාරව මාසිකව රු.මිලියන 2.46 ක වැටි සහිත කොන්ත්‍රාත් වටිනාකමකට 2020 නොවැම්බර් 01 දින සිට වර්ෂයක කාලයක් සඳහා සේවා සැපයීමට එකඟ වී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කෙරේ.

(i) වාර්ෂික ප්‍රසම්පාදනයකින් තොරව මාස 14 ක කාලයක් වරින් වර කාලය දීර්ඝ කරමින් ආරක්ෂක සේවාව සපයාගෙන තිබුණු අතර අවස්ථා 2 කදී නියමිත පරිදි සේවා ගිවිසුම් ඇතිකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ii) සේවා ගිවිසුමේ 2(c) වගන්තිය ප්‍රකාරව මාසික බිල්පත් ඉදිරිපත් කිරීමේදී පසුගිය මාසයට අදාළව සේවක අර්ථසාධක අරමුදලට හා සේවක නියුක්ති භාර අරමුදලට මුදල් ගෙවූ රිසිට් පතෙහි පිටපතක් සේවා සපයන ආයතනය විසින් ඉදිරිපත් කළ යුතු බව දක්වා තිබුණද අදාළ සනාථ කිරීම් ලබා ගැනීමකින් තොරව ගෙවීම් කර තිබුණි..

(iii) 2021/2022 සේවා ගිවිසුමේ සඳහන් පරිදි දිවා කාලයේ සේවයේ යෙදවිය යුතු සේවක සංඛ්‍යාව 42 ක් වන අතර 2022 වර්ෂයේ මාස 07 ක් තුළ දිවා කාලයේ සේවයේ යෙදීසිටි සේවක සංඛ්‍යාව 21 න් 38 න් අතර පරාසයක පැවතුණි. ඒ අනුව අපේක්ෂිත පරිදි නිසි ආරක්ෂක සේවාවක් අදාළ සමාගම වෙතින් ලැබෙන්නේද යන්න ගැටලු සහගත විය.

(ඇ) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ 2021/2022 සහ 2022/2023 යන වර්ෂයන්ට අදාළව රෝහල් පිරිසිදු කිරීමේ සේවාව පුද්ගලික සමාගම් දෙකකට පවරා තිබුණි. මෙම සමාගම් විසින් රෝහලේ පිරිසිදු කිරීමේ සේවාවන් පවත්වාගෙන යාම, රෝහල විසින් මෙම සේවාව ලබාගැනීම හා ඒ වෙනුවෙන් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කෙරේ.

(i) පිරිසිදු කිරීමේ සේවා සැපයීමේදී භාවිතා කරනු ලබන සියළුම පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ හෝ කාර්මික තාක්ෂණ ආයතනයේ අනුමත සහ ඒවායේ ගුණත්වය පිළිබඳව තහවුරු කර තිබීම ගිවිසුම කොන්දේසියක් ලෙස සේවා ගිවිසුම්වල ඇතුළත්ව තිබුණත් ඒ බව තහවුරු කර ගැනීමට අවශ්‍ය කෙරෙන රසායනාගාර පරීක්ෂණ වාර්තා ලංසු ලේඛන මගින්

ඉල්ලා නොතිබීම හේතුවෙන් ලංසුකරුවන් ලබා දීමට එකඟවන පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට (SLS Standards) අනුකූල ඒවාද යන්න සහ එම පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය වෙනුවෙන් ලංසුකරුවන් ඉදිරිපත් කරන ලද මිල ගණන් සාධාරණද යන්න ඇගයීම් කර නොතිබුණි.

(ii) සැපයුම්කරුවන් විසින් ලබා දිය යුතු වන පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය පිළිබඳව අවම නිර්ණායකයන් ස්ථාපිත කර නොතිබීමෙන් ගිවිසුම් ප්‍රකාරව වරින් වර පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍යයේ ගුණාත්මකභාවය තහවුරු කර ගත යුතු වුවත්, එසේ කර නොතිබුණි. පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍යයන් 6 කට අදාළව කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිකුත්කර තිබුණු රසායනාගාර පරීක්ෂණ වාර්තා අනුව රසායන ද්‍රව්‍ය 05 ක් නියමිත ප්‍රමිතියෙන් තොර ඒවා බවට තහවුරු කර තිබුණි. 2021/2022 ගිවිසුම්ගත වර්ෂය වෙනුවෙන් යටේත්ක රසායන ද්‍රව්‍ය වෙනුවෙන් රෝහල විසින් සැපයුම්කරු වෙත ගෙවන ලද රු.665,639 ක මුදල අනාර්ථික ගෙවීමක් ලෙස නිරීක්ෂණය වූ අතර 2022/2023 ගිවිසුම් වර්ෂයට අදාළවද ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂාවකින් තොරව රසායන ද්‍රව්‍යය ලබා ගෙන 2022 දෙසැම්බර් සහ 2023 ජනවාරි මාස වෙනුවෙන් රු.338,900 ක මුදලක් ගෙවා තිබුණි.

(iii) රෝහලට මාසිකව ලැබෙන පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය තොග රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක භාරයේ හා පිරිසිදු කිරීමේ සේවාව සපයන ආයතනය භාරයේ තබා ගෙන තිබුණු අතර මේ සම්බන්ධයෙන් 2023 ජනවාරි 25 දින කරන ලද භෞතික පරීක්ෂාවේදී රෝහල සතුව පැවති තොග ප්‍රමාණයන්ට වඩා රෝහලේ පරිගණක පද්ධතිය මගින් එදිනට පෙන්වන තොග ප්‍රමාණය අතර ලීටර් 5 සිට 160 දක්වා වූ පරාසයක වෙනස්කම් පැවතුණි.

(iv) ගිවිසුම් කොන්දේසි (ඊ) ප්‍රකාරව සැපයුම්කරු විසින් ලබා දෙන ලද පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය හා උපකරණ එක් එක් අංශයන්හි අවශ්‍යතාවය පරිදි අංශ ප්‍රධානීන් වෙත රෝහලේ ගබඩා භාරකරු විසින් නිකුත්කල යුතු වුවත් ඒ අනුව කටයුතු නොකර රෝහලේ පවතින සැපයුම්කරුගේ ගබඩාව වෙත පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පදනමකින් තොරව නිකුත්කර තිබුණි. එහිදී සැපයුම්කරුගේ ගබඩාවේ ඉතිරි තොග පිළිබඳ සැලකිල්ලට ගෙන නොතිබුණි. මේ හේතුවෙන් පෙර ගිවිසුම් වර්ෂයට අදාළවන ලීටර් 245 ක Glass Cleaner තොගයක් සැපයුම්කරුගේ ගබඩාවේ පැවතුණු අතර මාසික අවශ්‍යතාවය ඉක්මවූ පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය තොග ගබඩාවල පවතින බව නිරීක්ෂණය වූ අතර මාසිකව සැපයිය යුතුවන පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය හා උපකරණ සැපයුම්කරුගේ අභිමතය පරිදි රෝහල වෙත සැපයීමට ඉඩ හැරීම, රෝහලේ පරිගණක පද්ධතිය මගින් හෙළිදරව් නොවන පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය තොග පැවතීම සහ නිසි අධීක්ෂණයකින් තොරව මාසික අවශ්‍යතාවය ඉක්මවූ පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය තොග පවත්වා ගැනීමට ඉඩ හැරීම නිසා පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතාවයන් සිදුකිරීමේ අවදානමක් පැවතුණි.

(ඇ) 2016 නොවැම්බර් 03 දින රු.මිලියන 23.54 ක වැට් සහිත මුදලකට පෞද්ගලික ආයතනයක් වෙතින් මිලදී ගෙන තිබුණු සායනික අපද්‍රව්‍ය පිළිස්සීමේ යන්ත්‍රය 2016 දෙසැම්බර් සිට වර්තමානය දක්වා පෞද්ගලික ආයතනයක් සහ රෝහල් කාර්ය මණ්ඩලය විසින්ද භාවිතාකර රෝහල් සායනික අපද්‍රව්‍ය පුළුස්සා තිබුණි. මෙම යන්ත්‍රය උපයෝජනය හා නඩත්තුව පිළිබඳ පරීක්ෂාවේදී පහත කරුණු අනාවරණය විය.

(i) යන්ත්‍රයේ නඩත්තු කටයුතු අඩු පිරිවැයකින් හා කාර්යක්ෂමව රෝහලේ නඩත්තු කාර්ය මණ්ඩලය මගින් සිදු කරගත හැකි බව දක්වමින් යන්ත්‍රය මිලදී ගැනීමේදී නඩත්තු සේවා පිරිවැය ඇතුළත්ව යන්ත්‍රයේ පිරිවැය ඇගයීමකට ලක්කර නොතිබුණු අතර, නඩත්තු සේවා ගිවිසුමකින් තොරව යන්ත්‍රය පමණක් මිලදී ගැනීමට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර තිබීමෙන් වර්ෂ 02 ක වගකීම් කාලයෙන් පසු වර්ෂ 6ක් දක්වා වූ නඩත්තු සේවා ඇතුළුව අවම මිල ටෙන්ඩරය වූ රු.මිලියන 26.35 ක ටෙන්ඩරය ප්‍රතික්ෂේප කර තිබුණි. 2023 පෙබරවාරි 10 විගණන දින වන විට එළඹ තිබුණු සේවා ගිවිසුම් ප්‍රකාරව එකතුව රු.මිලියන 4.01ක් සේවා ගාස්තු ලෙස රෝහල විසින් වැයකර තිබුණි. ඒ අනුව යන්ත්‍රය මිලදී ගැනීමේදී නඩත්තු වියදම් යන්ත්‍රයේ මිලට එකතු නොකර ඇගයීම් කිරීමෙන් අවුරුදු 06 ක කාලයක් ඇතුළත රු.මිලියන 10 ක මුදලක් රෝහලට ඉතිරි කර ගැනීමේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණය ඵලදායී වී නොතිබුණි.

(ii) සායනික අපද්‍රව්‍ය දහන යන්ත්‍රය (Incinerator) මගින් රෝහල තුළ දෛනිකව සායනික අපද්‍රව්‍ය පිළිස්සීම සිදු කරන අතර ඉන් ඉතිරි වන අළු බැහැර කරන කොන්ක්‍රීට් වලවල් දැනටමත් සම්පූර්ණයෙන් පිරි ඇති බැවින් වර්තමානයේ නිසි ක්‍රමවේදයකින් තොරව රෝහල් පරිසරයට හානිදායක වන අයුරින් අළු බැහැර කර තිබුණි. යන්ත්‍රයෙන් ඉවත් කරන අළු එළිමහනේ ගොඩ ගැසීම නිසා ඉදිරි වර්ෂා සහිත කාලය තුළ රෝහල් භූමිය තුළ සෞඛ්‍ය තර්ජනයක් ඇති විය හැකි බවත් මේ හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගන්නා පරිසර ආරක්ෂණ බලපත්‍රය (EPL) අළුත් කිරීමේදී කොන්දේසි කඩ කිරීමක් මත අපද්‍රව්‍ය දහන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවසරයද අහිමි වීමේ අවදානමක් පවතින බවත් විගණනයේදී නිරීක්ෂණය විය.

(ඉ) රෝහලේ වැඩහල සහ උද්‍යාන පවිත්‍ර කිරීමේ කාර්යමණ්ඩලය සඳහා කාර්යාල පවත්වා ගෙන යාම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රු.මිලියන 87.02 ක (වැට් රහිත) මුදලකට 2016 නොවැම්බර් 09 දින කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණු අතර ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භයේදී වැඩහල පැවති ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීම හේතුවෙන් මසකට රු.257,000 ක මුදලකට කන්ටේනර් 12 ක් කුලියට ගෙන තිබුණි. ගිවිසුම් ප්‍රකාරව 2018 අප්‍රේල් මාසය වනවිට ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් 2022 දෙසැම්බර් 31 දින වන විට මාස 56 ක් වෙනුවෙන් රු.මිලියන 14.39 ක අතිරේක කුලී වියදමක් දැරීමට සිදුවී තිබුණි.

3. වෙනත් කරුණු

(අ) ජෛව රසායනාගාරය තුළ පැවති උපකරණ 04 ක් රෝගී සාම්පල් පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කිරීම පිළිබඳ පරීක්ෂාවේදී පහත කරුණු නිරීක්ෂණය විය.

(i) Fully Automated chemistry Analyser-Abbott Architect C8000 උපකරණයට අදාළව දෛනික භාවිතය සැලකිල්ලට ගෙන යම් නිශ්චිත කාලයකට වරක් උපකරණයේ වූ දත්ත වෙනත් දත්ත ගබඩා ඒකකයක් වෙත ලබා ගැනීම (Backup ලබා ගැනීම) සිදුකර නොතිබුණි.

(ii) එසේම මෙම උපකරණය සඳහා ප්‍රවේශය ලබා ගැනීමට රසායනාගාරය විසින් MLT මුර පදය වෙනුවට ADMIN මුර පදය භාවිතා කරමින් දත්ත ඇතුළත් කිරීම, වෙනස් කිරීම සහ මකා දැමීම සිදුකළ හැකිව තිබූ නිසා උපකරණය භාවිතයෙන් කොපමණ පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර තිබුණේද යන්න පරීක්ෂා කිරීමට නොහැකි විය.

(iii) රසායනාගාරය විසින් පවත්වාගෙන ගොස් තිබුණු ප්‍රතික්‍රියක හා අනෙකුත් පාරිභෝජ්‍ය ද්‍රව්‍ය නිකුත්කිරීම් පොත සමාලෝචිත වර්ෂය තුළ යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් උපකරණ සඳහා කුමන දිනයන්හිදී ප්‍රතික්‍රියක නිකුත්කර තිබේද, අළුතින් ප්‍රතික්‍රියකයක් නිකුත්කරන අවස්ථාවේදී පැරණි ප්‍රතික්‍රියකයෙන් කොපමණ පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර තිබේද, ප්‍රතික්‍රියකයෙන් අපේක්ෂිත පරීක්ෂණ ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වූයේනම් ඊට හේතු වූ කරුණු මොනවාද යන්න සහ ඒවා රෝහල් කළමනාකරණයේ අධීක්ෂණයට ලක් කෙරෙන බවට තහවුරු කෙරෙන තොරතුරු රෝහල සතුව නොපැවතුණි.

(iv) රෝහලේ ස්ථාපිත තොරතුරු පද්ධතිය මඟින් සැපයෙන තොරතුරුවල නිවැරදිභාවය සහ කාලීනබව තහවුරු වන පරිදි අදාළ දත්ත තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම නිශ්චිත කාලරාමුවකින් තොරව අවස්ථා 11කදී රෝහල් තොරතුරු පද්ධතියට ඇතුළත් කර තිබුණි.

(v) රෝහල් තොරතුරු පද්ධතිය ප්‍රකාරව 2022 වර්ෂය තුළදී Fully Automated Chemistry Analyser-Abbott C8000 උපකරණය මඟින් සිදුකර තිබුණු පරීක්ෂණ වර්ග 27 ක් වෙනුවෙන් භාවිතා කරන ප්‍රතික්‍රියක වර්ග 27 කට අදාළව ප්‍රතික්‍රියක කට්ටල 203 ක් භාවිතා කර තිබුණු අතර (ඒවායේ පිරිවැය රු.මිලියන 16.19 ක් විය.) සම්මත භාවිතය අනුව සිදුකළහැකි පරීක්ෂණ සංඛ්‍යාව 291,164 ක් පමණ වුවත් මාසික සංඛ්‍යාත පත්‍ර (Monthly Statistics Sheets) අනුව සිදුකර තිබුණු පරීක්ෂණ සංඛ්‍යාව 127,804 ක් හෙවත් සම්මත භාවිතයෙන් සියයට 44 ක අවම ප්‍රතිශතයක් ගෙන තිබුණි. බාහිර රෝගීන් සඳහා සේවා සැපයීම තුළින් රසායනාගාර උපකරණ ඵලදායී ලෙස යොදවා ගැනීම කෙරෙහි රෝහලේ කළමනාකරණය විසින් අවධානය යොමුකර නොතිබුණි.

(ආ) 2020 සිට 2022 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළ ගෙවන වාට්ටුවලට අදාළව වෘත්තීය ගාස්තු ලෙස වෛද්‍ය හා අනෙකුත් කාර්යමණ්ඩලය වෙත ගෙවූ මුදල හා එම වාට්ටුවලින් රෝහල වෙත ලැබුණු ආදායම පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ.

	2020	2021	2022
	-----	-----	-----
	රු.	රු.	රු.
අයකළ වෘත්තීය ගාස්තුව	363,441,668	363,748,356	514,552,338
ගෙවන වාට්ටු වලින් ලද ආදායම	232,400,926	284,583,346	342,927,187
එකතුව	<u>595,842,594</u>	<u>648,331,702</u>	<u>857,479,525</u>

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කෙරේ.

- (i) රෝහලේ සම්පත් යොදාගෙන රාජකාරී වේලාවෙන් පරිහානි රච කරන ශල්‍යකර්ම හා පරීක්ෂණ සඳහා සම්මත ප්‍රමිතියකින් හෝ නිශ්චිත ප්‍රතිපත්තියකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අභිමතය පරිදි වෘත්තීය ගාස්තු තීරණය කර තිබුණු අතර මෙම ගාස්තු තීරණය සඳහා සම්මත ප්‍රමිතීන් රෝහල තුළ ඇති කිරීමට පාලනාධිකාරිය කටයුතු කර නොතිබුණි.
- (ii) 2022 වර්ෂයේ ප්‍රධාන ශල්‍යාගාරයෙහි සාමාන්‍ය රාජකාරී වේලාව තුළ ගෙවන වාට්ටුවල රෝගීන් සඳහා සිදුකරන ලද ශල්‍යකර්ම 79 ක් වෙනුවෙන් රු.මිලියන 6.66ක් වෘත්තීය ගාස්තු ලෙස අය කර තිබුණි.
- (iii) රෝහලේ කාර්යමණ්ඩලයට අයත් නොවන බාහිර වෛද්‍යවරුන් 10 දෙනෙකු විසින් 2022 වර්ෂය තුළදී රෝහලේ සම්පත් භාවිතා කරමින් ශල්‍යකර්ම සිදුකර තිබුණු අතර මෙම වෛද්‍යවරුන් විසින් 2022 වර්ෂය තුළදී රු.මිලියන 23.78 ක් වෘත්තීය ගාස්තු ලෙස රෝගීන්ගෙන් අය කර තිබුණි. එම මුදලින් රෝහල වෙත සියයට 0.15 ක සේවා ගාස්තුවක් පමණක් අයකර තිබුණි. බාහිර වෛද්‍යවරුන් රෝහල තුළ පෞද්ගලික සේවයේ යෙදවීමට හා වෘත්තීය ගාස්තු අයකිරීමට අදාළ අනුමැතීන් විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි. එම වෛද්‍යවරුන් සමඟ ගිවිසුමකට එළඹී නොතිබීම තුළ රෝගියාගේ වගකීම රෝහලට පැවරෙන බව නිරීක්ෂණය විය.
- (iv) අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් අනුව සහායක වෛද්‍ය හා අනෙකුත් කාර්යමණ්ඩලය සඳහා 2022 වර්ෂයේදී රු.මිලියන 110.28ක් වෘත්තීය ගාස්තු ලෙස ගෙවා තිබුණි.
- (v) 2022 වර්ෂය තුළදී කාර්ය මණ්ඩලය වෙත ගෙවා තිබුණු මුළු වෘත්තීය ගාස්තු රු.මිලියන 514.55කින් මණ්ඩලයේ ආදායමට බැරකර තිබුණු මුළු සේවා ගාස්තුව රු.773,312ක් පමණක් විය. 1999 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පවත්නා වෘත්තීය ගාස්තුවෙන් සියයට 0.15 ක සේවා ගාස්තුව කාලානුරූපීව

අවශ්‍ය සංශෝධනයන් සිදුකිරීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කර නොතිබුණි.

(vi) විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් සහායක කාර්යමණ්ඩලය වෙත ආපසු ගෙවා තිබුණු වෘත්තීය ගාස්තු මත උපයනවිට ගෙවීම් බදු අයකර නොතිබුණු අතර 2014, 2015 හා 2016 වර්ෂ සඳහා එසේ අඩුකර නොතිබුණු මුළු උපයනවිට ගෙවීම් බද්ද රු.මිලියන 108.52ක් විය.

(ඇ) පුරප්පාඩු වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව තාවකාලික පදනමින් වැඩ ආවරණය කිරීම සඳහා නිලධාරියෙකු 2021 ජූලි 28 දින සිට පත්කර ආයතන සංග්‍රහයේ II පරිච්ඡේදයේ 13.7 වගන්තියට පටහැනිව වැඩ ආවරණය කිරීමේ පත්කිරීමකට අදාළව දීමනා ලෙස රු.මිලියන 1.19 ක්ද වැටුප් ලෙස රු.මිලියන 2.98 ක්ද ගෙවා තිබුණි. අමතර රාජකාරී දීමනා ලෙස රු.මිලියන 2.69 ක් ගෙවීමට අදාළව පවරා ඇති අමතර රාජකාරී පිළිබඳ රාජකාරී ලැයිස්තුවක් විගණනයට ඉදිරිපත් නොවීය. මේ වනවිට වර්ෂ 1 ½ කට අධික කාලයක් සේවයේ යොදවා තිබුණු අතර ස්ථිර පදනමින් පුරප්පාඩුව පිරවීමට විගණිත දිනය වන 2023 මාර්තු 24 දින තෙක් කටයුතු කර නොතිබුණි.

(ඈ) 2018 ජූලි 16 දිනැති අංක 2080/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව, පවිත්‍රතා සේවා කර්මාන්ත සේවයේ නියුතු වූවන් සඳහා රජය විසින් වැඩිකරන ලද දීමනා ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල විසින් 2018 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා වූ කාලපරිච්ඡේදය වෙනුවෙන් සේවා නියුක්තිකයන්ගේ අරමුදල වෙත මුදල් ගෙවූ බවට රිසිට්පත් ලබාගැනීමකින් තොරව රු.මිලියන 2.30ක මුදලක් හිඟ පවිත්‍රතා දීමනා ලෙස සැපයුම්කරු වෙත ගෙවා තිබුණි.

(ඉ) රෝහලේ නඩු සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළ ලිපිගොනු පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ කරුණු පහත සඳහන් කෙරේ.

(i) 2008 හා 2009 වර්ෂවලට අදාළව විශේෂඥ වෛද්‍යවරුන්ට ගෙවිය යුතු වන වෘත්තීය ගාස්තු සම්බන්ධයෙන් වන වංචාවක් හෙළි වීමෙන් අනතුරුව මූලික විමර්ශනයක් 2012 වර්ෂයේදී පවත්වා අදාළ විනය පරීක්ෂණයේ වාර්තාව අනුව වංචා කරන ලද රු.මිලියන 1.05ක මුදල මාසයක් ඇතුළතදී ගෙවීමට අපොහොසත් වුවහොත් එම මුදල අයකර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දන්වා තිබුණද සමාලෝචිත වර්ෂයේ අවසානය වනවිටත් මෙම මුදල අයකරගෙන නොතිබුණු අතර 2015 වර්ෂයේ නුගේගොඩ දිසා අධිකරණ නඩුව වර්ෂ 02 ක ප්‍රමාදයකින් පසුව පවරා තිබුණි. නඩුව සඳහා 2020/05/15, 2020/06/24, 2020/08/12 හා 2021/04/16 යන දින වලදී අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආයතන ප්‍රධානියා අමතා ලිපි එවා තිබුණද තොරතුරු ලබාදීමට වසරකට වැඩි කාලයක් ගතකර තිබුණි.

(ii) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කළමණාකරණ සහකරුවකු ලෙස සේවය කරන ලද නිලධාරියෙකු මුදල් වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනයෙන් හා විනය පරීක්ෂණයෙන් අනතුරුව 2013 ජූලි 24 දින සිට සේවයෙන් ඉවත් කර තිබුණි. නිලධාරියා විසින් මේ සම්බන්ධයෙන් හෝමාගම

කම්කරු විනිශ්චය සභාවේ පවරන ලද නඩුවෙන් හා ඊට අදාළව රෝහල විසින් පවරන ලද අභියාචන නඩුවේ නියෝගය අනුව සේවා කණ්ඩායමින් තොරව සේවය කරමින් සිටි තනතුරේම වර්තමාන වැටුප් තලයේ රු.මිලියන 1.98ක පසු වැටුප් සමඟ ඉල්ලුම්කරුව නැවත සේවයේ පිහිටුවිය යුතු බවට දන්වා තිබුණි. මේ අනුව සේවය නවතා තිබූ කාලපරිච්ඡේදයක් සඳහා වැටුප් ලෙස රු.මිලියන 1.98 ක නිෂ්කාර්ය වියදමක් දැරීමට රෝහලට සිදුවී තිබුණි.

(iii) අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත හිටපු මණ්ඩලික සහකාර (Staff Assistant) නිලධාරිනියකගේ තනතුර අත්හිටුවා, වැටුප් අඩු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පවරා තිබූ නඩුවේ තීන්දුවට අනුකූලව එම නිලධාරිනිය නැවත තනතුරේ පිහිටුවා තිබුණු අතර අඩුකළ වැටුප් ගෙවීම් කිරීම වෙනුවෙන් රු.91,985 ක මුදලක් ගෙවීමට රෝහලට සිදුව තිබුණි.

(ඊ) රෝහලේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා අරමුණු කරගෙන ඉදිකරන ලද ගොඩනැගිල්ල 2021 මැයි 08 දින රෝහල විසින් භාරගෙන තිබුණත් මෙම වාර්තාවේ දිනය දක්වාම අරමුණුගත කාර්යය සඳහා යොදවා නොගෙන නිෂ්කාර්යව පැවතුණි.

(උ) ශ්‍රී ජයවර්ධනපුර රෝහල සතුව වාහන 16 ක් පැවති අතර එම වාහන සම්බන්ධයෙන් කරන ලද විගණන පරීක්ෂාවේදී පහත කරුණු අනාවරණය විය.

(i) ජාතික අයවැය වකුලේඛ 150 පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් වාහන 6 ක් රෝහලට ලැබී වසර 05ක් ඉක්මවා තිබුණද, මෙම වාර්තාවේ දින වනවිටත් රෝහලට පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ii) 2018 වර්ෂයේදී මුදල් අමාත්‍යාංශයෙන් මෙම රෝහලට ලැබී ඇති වාහනයක් 2019 නොවැම්බර් 22 දින සිදුවූ හදිසි අනතුරක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් නිශ්චය කර නොතිබුණි. 2022 ඔක්තෝබර් 20 දින පෞද්ගලික සමාගමක් ඉදිරිපත් කළ රු.489,200 ක ඇස්තමේන්තුව අනුව අළුත්වැඩියාව සඳහා යවා තිබුණද අනතුර සිදුවී වසර 03 කටත් අධික කාලයක් ඉකුත් වී තිබීම හේතුවෙන් එම වියදම් රක්ෂණ හිමිකම මගින් ආවරණය කර ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැටළු සහගත විය.

(iii) රෝහල සතුව වාහන 03ක් අළුත්වැඩියාවන් නිසි දිනයන්ට සිදුකර ගැනීමට නොහැකි වීමෙන් 2023 මාර්තු 10 වනවිටත් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයේ පැවතුණි.

(ඌ) 2022 දෙසැම්බර් 31 දින වනවිට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව අනුමත තනතුරු සංඛ්‍යාව ඉක්මවා තනතුරු වර්ග 02ක් සඳහා නිලධාරීන් 231 දෙනෙකු හා අනුමත කාර්ය මණ්ඩලය තුළ නොවූ තනතුරු 05ක් සඳහා නිලධාරීන් 09 දෙනෙකු පත්කර තිබුණි.

(එ) වෛද්‍ය කාර්යමණ්ඩලය, හෙද හා පරිපූරක අතුරු වෛද්‍ය සේවයේ කාර්යමණ්ඩලය වෙත අතිරේක රාජකාරී දීමනා, අතිකාල හා නිවාඩු දින දීමනා ගෙවීම් පිළිබඳ විගණන පරීක්ෂාවේදී පහත සඳහන් කරුණු අනාවරණය විය.

- (i) 1996 ජූලි 17 දිනැති අංක 96/1347/120/143 අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විවිධ ශ්‍රේණි සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමාන්තර ශ්‍රේණි හෝ අනෙකුත් දෙපාර්තමේන්තුවල සමාන්තර තනතුරු අතර වැටුප් පරතරය සියයට 35ක් වන අයුරින් පවත්වා ගැනීම පොදු ප්‍රතිපත්තියක් ලෙස තීරණය කර තිබුණි. 2018 මාර්තු 15 දිනැති අංක 402:02:17 දරන අධ්‍යක්ෂ මණ්ඩල තීරණය පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශ පොදු වක්‍රලේඛ යටතේ වෛද්‍ය, හෙද හා පරිපූරක වෛද්‍ය සේවයේ නිලධාරීන් වෙත ගෙවීම් කරනු ලබන අතිරේක රාජකාරි දීමනා හා අතිකාල දීමනා සඳහා සියයට 35 ක් එකතු කර වක්‍රලේඛය මගින් ලබාදෙන දීමනාවට වඩා ඉහළ රේඛ අගයක පිහිටුවා පිළිවෙලින් 2020, 2021 හා 2022 වර්ෂවලදී රු.මිලියන 143.55, රු. මිලියන 168.45 හා රු. මිලියන 159.21 ලෙස ගෙවීම්කර තිබුණි. මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතියක් ලබා තිබුණු බවට තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (ii) විගණනය විසින් නියැදි පරීක්ෂාවට ලක් කරන ලද ප්‍රධාන ශල්‍යාගාරයෙහි පවත්වාගෙන යන ගෙවන වාට්ටුවල ශල්‍යකර්ම පිළිබඳ ලේඛණය හා වෛද්‍ය කාර්යමණ්ඩලයේ අමතර රාජකාරි ගෙවීම් වවුචර් සැසඳීමේදී අතිරේක රාජකාරි දීමනා ලබාගත් කාලසීමාව තුළ වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් පෞද්ගලික සේවයේ යෙදී ශල්‍යකර්ම සිදුකිරීම වෙනුවෙන් වෘත්තීය ගාස්තු ලෙස රු.මිලියන 5.45 ක්ද අයකර තිබුණි.
- (iii) වෛද්‍ය කාර්යමණ්ඩලය වෙත නිවාඩු දින දීමනා ගෙවීම් සම්බන්ධයෙන් කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී ඇතැම් වෛද්‍ය නිලධාරීන් විසින් නිවාඩු දින දීමනා ලබාගත් කාලසීමාව තුළද පෞද්ගලික සේවයේ යෙදී වෘත්තීය දීමනා අයකර තිබුණු බව නිරීක්ෂණය විය. නියැදි පරීක්ෂාවට භාජනය කල ප්‍රධාන ශල්‍යාගාරයෙහි ගෙවන වාට්ටුවල සැත්කම් ලේඛණය අනුව එසේ වෛද්‍ය නිලධාරීන් 07 දෙනෙකු විසින් අයකර තිබුණු වෘත්තීය දීමනා මුදල රු.මිලියන 2.96 ක් විය.


(ඒ) සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 05 ක රෝහලේ සමස්ත කාර්ය සාධනය පහත පරිදි විය.

	<u>2018</u>	<u>2019</u>	<u>2020</u>	<u>2021</u>	<u>2022</u>
රෝහලේ ඇදත් සංඛ්‍යාව	1,061	1,065	1,072	993	1008
ඇදත් භාවිතය (%)	66	69	52	54	55
ඇතුළත් වූ රෝගීන් සංඛ්‍යාව	58,849	62,466	45,976	39,916	42,633
සායන සඳහා රෝගීන් සහභාගී වීම	182,170	190,716	138,502	136,085	153,143
බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සංඛ්‍යාව	22,992	23,010	16,307	13,337	19,537

සම්පූර්ණ මරණ සංඛ්‍යාව	745	847	594	813	721
සිදු කර ඇති විවිධ පරීක්ෂණ සංඛ්‍යාව	1,507,104	1,663,527	1,244,598	1,241,800	1,251,270
සිදු කර ඇති විවිධ ශල්‍යකර්ම සංඛ්‍යාව	15,231	15,347	12,388	11,109	13,100

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කෙරේ.

- (i) 2018 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ රෝහලේ ඇඳුන් සංඛ්‍යාව සියයට 5 කින් හා ඇඳුන් භාවිතය සියයට 11.5 කින් අඩු වී තිබුණි. 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ ඇඳුන් සංඛ්‍යාව 15 කින් වැඩි වී තිබූ අතර, ඇඳුන් භාවිතය සියයට 1 කින් වැඩි වී තිබුණි.
- (ii) රෝහල විසින් කරනු ලබන පරීක්ෂණ හා ශල්‍යකර්මවල ප්‍රගතියේ පහළ යාමක් නිරීක්ෂණය වූ අතර 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ පරීක්ෂණ 9,470 ක සහ ශල්‍ය කර්මවල 1,991 ක වර්ධනයක් නිරීක්ෂණය විය.
- (iii) 2021 වර්ෂයට සාපේක්ෂව රෝහලට ඇතුළත් වූ රෝගීන් සංඛ්‍යාව, සායන සඳහා පැමිණි රෝගීන් සංඛ්‍යාව හා බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සංඛ්‍යාව පිළිවෙලින් සියයට 7, 13 හා 46 කින් වර්ධනය වී තිබුණි.



ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න
විගණකාධිපති



**Sri Jayewardenepura General
Hospital**

**Financial Statements
2022**

Accounts Dept


SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL


STATEMENT OF FINANCIAL POSITION

AS AT 31ST DECEMBER


	Note	2022 Rs	2021 Rs
ASSETS			
Current Assets			
Cash & Cash Equivalents	01	411,288,414	102,000,676
Receivables and Pre-Payments	02	441,298,846	277,158,321
Inventories	03	613,849,413	406,017,916
Short Term Investments	04	20,000	20,000
		<u>1,466,456,673</u>	<u>785,196,913</u>
Non Current Assets			
Property, Plant & Equipment	05	13,342,641,948	1,938,511,898
Furniture & Fittings, Auto Mobiles, Others	05	46,852,846	41,992,994
Capital Work in Progress	06	217,772,925	470,878,128
Data Base of Scanned BHTs		16,372,542	16,372,542
		<u>13,623,640,260</u>	<u>2,467,755,562</u>
Total Assets		<u>15,090,096,933</u>	<u>3,252,952,475</u>
LIABILITIES			
Non Current Liabilities			
Employees' Benefits	07	709,258,158	725,855,797
		<u>709,258,158</u>	<u>725,855,797</u>
Current Liabilities			
Trade & Other Payables	08	1,221,559,737	792,377,273
Total Liabilities		<u>1,221,559,737</u>	<u>792,377,273</u>
NET ASSETS		<u>13,159,279,039</u>	<u>1,734,719,405</u>
NET ASSETS/ EQUITY			
Contributed Capital and Reserves			
Grants Received from Japanese Govt.		978,976,227	978,976,227
Capital Reserve - (Other Grants Received)		37,848,935	37,848,935
Revaluation Reserve		11,649,087,371	
MOH Donation - BMW Car		-	1,360,000
Other Donations		9,945,643	9,945,643
MOH Donation - MRI Scanner		-	75,697,104
Deferred Income (Capital Grant)		1,165,412,155	1,559,628,126
Accumulated Surplus / (Deficit)	17	(681,991,291)	(928,736,630)
TOTAL NET ASSETS / EQUITY		<u>13,159,279,039</u>	<u>1,734,719,405</u>

The Accounting Policies on pages 07 to 11 and notes on pages 12 to 18 form an integral part of these Financial Statements. The Board of Directors is responsible for the preparation and presentation of these Financial Statements. Financial Statements were approved by the Board of Directors and signed on their behalf.


Chief Accountant


Director


Chairman


Board Member


Date 24/02/2023

Dushmantha Thotawatte
(BCom(Sp),MAFin.Econ,FCA)
Accountant

Sri Jayewardenepura General Hospital Sri Jayewardenepura General Hospital
Thalpathpitiya, Nugegoda. Thalpathpitiya, Nugegoda.

Dr. Rathnasiri A. Hewage
MBBS, MSc (Med Adm.), MD (Med Adm),
DIPPCA, PH210 (Harvard)
Dip. in IT Management (Alison),
Dip in EU Public Procurement (Belgium)
Director

Prof. S. D. Jayaratne
MBBS(Col);MD(Col);FRCP(Lond);FCCP;FRCCGP;
Chairman
Sri Jayewardenepura General Hospital


Dr. (Ms) ...
MBBS ...
MD ...
Consultant ...
Sri Jayewardenepura General Hospital
Nugegoda, Sri Lanka

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

FINANCIAL PERFORMANCE STATEMENT

FOR THE YEAR ENDED 31 ST DECEMBER	Note	2022 Rs.	2021 Rs.
Revenue	09	5,476,170,001	4,838,487,529
Interest Income	10	18,525,439	7,449,187
Capital Grants Amortization	13	516,173,075	434,148,750
		6,010,868,515	5,280,085,466
Materials & Consumables Used	11	1,681,749,461	1,589,293,616
Staff Costs	12	3,027,085,885	3,023,950,947
Depreciation	13	516,173,075	434,148,750
Other Operating Expenses	14	509,218,396	448,434,574
		5,734,226,817	5,495,827,887
Profit/(Loss) from Operations		276,641,698	(215,742,421)
Finance Costs	15	25,589,923	30,619,070
Other Expenses	16	3,817,397	7,829,313
Profit/(Loss) Before Taxation		247,234,377	(254,190,804)
Economic Service Charges		-	-
Profit/(Loss) After Taxation		247,234,377	(254,190,804)
Profit & Loss Account Brought Forward	17	(929,225,669)	(674,545,826)
Profit & Loss Account Carried Forward		(681,991,291)	(928,736,630)

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

FINANCIAL PERFORMANCE STATEMENT

WITHOUT CONSIDERING GOVERNMENT RECURRENT GRANT

FOR THE YEAR ENDED 31ST DECEMBER

	Note	2022 Rs.	2021 Rs.
Revenue	09	3,196,170,001	2,868,887,529
Interest Income	10	18,525,439	7,449,187
Capital Grants Amortization	13	516,173,075	434,148,750
		3,730,868,515	3,310,485,466
Materials & Consumables Used	11	1,681,749,461	1,589,293,616
Staff Costs	12	3,027,085,885	3,023,950,947
Depreciation	13	516,173,075	434,148,750
Other Operating Expenses	14	509,218,396	448,434,574
		5,734,226,817	5,495,827,887
Profit/(Loss) from Operations		(2,003,358,302)	(2,185,342,421)
Finance Costs	15	25,589,923	30,619,070
Other Expenses	16	3,817,397	7,829,313
Profit/(Loss) Before Taxation		(2,032,765,623)	(2,223,790,804)
Economic Service Charges		-	-
Profit/(Loss) After Taxation		(2,032,765,623)	(2,223,790,804)
Profit & Loss Account Brought Forward	17	(929,225,669)	(674,545,826)
Profit & Loss Account Carried Forward		(2,961,991,291)	(2,898,336,630)

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

CASH FLOW STATEMENT

FOR THE YEAR ENDED 31ST DECEMBER

2022
Rs.

2021
Rs.

CASH GENERATED FROM OPERATIONS

Profit/(Loss) Before Taxation	247,234,377	(254,190,804)
Adjustments in respect of Previous Year	(489,039)	16,821,532
Amortization of Capital Grant	(516,173,075)	(434,148,750)
Depreciation	516,173,075	434,148,750
Provision for Gratuity	62,931,893	67,473,756

Operating Profit/(Loss) before Working Capital Changes	309,677,232	(169,895,516)
---	--------------------	----------------------

Adjustments for Working Capital Changes		
(Increase) / Decrease in Inventories	(207,831,497)	(11,209,773)
(Increase) / Decrease in Receivables and Pre-Payments	(164,140,525)	350,693,098
Increase / (Decrease) in Trade & Other Payables	429,182,464	(204,849,307)

(Increase) / Decrease in HNB Call Deposit		36,780,000
---	--	------------

Cash Generated From Operating Activities	366,887,674	1,518,502
---	--------------------	------------------

Gratuity Paid	(79,529,533)	(67,243,085)
---------------	--------------	--------------

Net Cash flows Generating From Operating Activities	287,358,141	(65,724,583)
--	--------------------	---------------------

Cash Flows From Investing Activities

Capital Grant Received	44,900,000	311,400,000
Purchase of Property, Plant & Equipment Capitalized during the Year	(11,633,803)	(744,848,051)
Capital Work In Progress	253,105,204	406,017,400

Net Cash Flows From Investing Activities	21,929,595	(27,430,651)
---	-------------------	---------------------

Net Increase/ (Decrease) in Cash & Cash Equivalents	309,287,737	(93,155,234)
--	--------------------	---------------------

Cash & Cash Equivalents at the beginning of the year	102,000,677	195,155,911
--	-------------	-------------

Cash & Cash Equivalents at the end of the period	411,288,414	102,000,677
---	--------------------	--------------------

ANALYSIS OF CASH AND CASH EQUIVALENTS

Cash in Hand & at Bank	411,288,414	102,000,677
Bank Balance - HNB	-	-
	411,288,414	102,000,677

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

STATEMENT OF CHANGES IN EQUITY

FOR THE YEAR ENDED 31ST DECEMBER 2021 / 31ST DECEMBER 2022

	Contributed Capital	Other Reserves	Deferred Income	Accumulated Surplus/ Deficit	Other Donations	Total Net Equity
Balance as at 01 st January 2020	1,016,825,160		1,605,319,772	(691,221,584)	7,940,525	1,938,863,873
Profit for the year	-	-	-	(254,190,804)	-	(254,190,804)
Prior Year Adjustments	-	-	-	16,675,762	-	16,675,762
Capital Grant Received	-	-	311,400,000	-	-	311,400,000
Amortization	-	-	(357,091,646)	-	-	(357,091,646)
Balance as at 31st December 2020	1,016,825,160	-	1,559,628,126	(928,736,626)	7,940,525	1,655,657,185
Balance as at 01 st January 2021	1,016,825,160	-	1,559,628,126	(928,736,626)	7,940,525	1,655,657,185
Profit for the year	-	-	-	247,234,377	-	247,234,377
Prior Year Adjustments	-	-	-	(489,039)	-	(489,039)
Capital Grant Received	-	-	44,900,000	-	-	44,900,000
Amortization	-	-	(439,115,971)	-	-	(439,115,971)
Balance as at 31st December 2021	1,016,825,160	-	1,165,412,155	(681,991,287)	7,940,525	1,508,186,553

SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL

DETAILED ANALYSIS OF NET ASSETS

FOR THE YEAR ENDED 31ST DECEMBER

2022

2021

Rs.

Rs.

CAPITAL GRANTS

Grants from Japanese Government to Sri Lankan Government for the Project		928,851,297	928,851,297
Grants received under Japanese International Co-Operation		50,124,930	50,124,930
Deferred Income (Capital Grants from SL Government)	Note - A	1,165,412,155	1,559,628,126
Capital Reserves			-
Donation to Purchase a Hemo Dialysis Machine		799,233	799,233
Cars & Equipment donated by Kajima Corporation of Japan		260,000	260,000
Grants from Olympus Corporation of Japan		79,700	79,700
Central Bank Grants for Cardio-Thoracic Unit		30,000,000	30,000,000
Grants from President Fund		6,710,000	6,710,000
Other Donations - Funds and Equipments		9,945,643	9,945,643
		<u>2,192,182,958</u>	<u>2,586,398,929</u>

Note - A

Deferred Income (Capital Grants from SL Government)

Balance as at 1 st January		1,559,628,126	1,605,319,772
Add : Capital Grants Received During the Year		44,900,000	311,400,000
Less : Capital Grant Amortization		439,115,971	357,091,646
Balance as at 31st December		<u>1,165,412,155</u>	<u>1,559,628,126</u>

Deferred Income (Capital Grants from MOH)

Balance as at 01st January		75,697,104	151,394,208
Less : Capital Grant Amortization		75,697,104	75,697,104
Balance as at 31st December		<u>-</u>	<u>75,697,104</u>

Deferred Income (BMW Car from MOF)

Balance as at 01st January		1,360,000	2,720,000
Less : Capital Grant Amortization		1,360,000	1,360,000
Balance as at 31st December		<u>-</u>	<u>1,360,000</u>

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

GENERAL INFORMATION & SIGNIFICANT ACCOUNTING POLICIES

FOR THE YEAR ENDED 31ST DECEMBER 2022

1. GENERAL INFORMATION

1.1 Reporting Entity

The Reporting Entity, the Sri Jayewardenepura General Hospital which is domiciled in Sri Lanka and located in Thalpathpitiya, Nugegodawhich is a gift by the Government of Japan for the Citizen of Sri Lanka was declared opened on 17th September 1984.

Sri Jayewardenepura General Hospital was established by the Act of Parliament No.54 of 1983.

The primary intention of the establishment of the Hospital was to provide excellent Medical and Surgical Services compared to other government hospitals, at a reasonable price to the General Public of Sri Lanka.

Sri Jayewardenepura General Hospital was setup to supplement the curative health service in Sri Lanka and to assist in the training of Medical Undergraduates and Post Graduates and other health care personnel. While the Board of Directors takes strategic and policy decisions the operational control is vested with the Committee of Management.

2. BASIS OF PREPARATION

2.1 Basis of Accounting

Financial Statements are prepared in conformity with the Public Sector Accounting Standards laid down by the Institute of Chartered Accountants of Sri Lanka and in keeping with the Historical Cost convention where appropriate accounting policies are disclosed in succeeding notes. The Financial Statements are prepared on accrual basis and in Sri Lankan Rupees.

These Financial Statements have been prepared on the basis that the Entity would continue as a going concern for the foreseeable future.

2.2 Comparative Figures

Comparative figures, in certain scenarios, have been adjusted to confirm the changes in presentation of figures in the current Financial Year.

3. PROPERTY, PLANT & EQUIPMENT

Property, Plant and Equipment are stated at cost less accumulated depreciation. The cost of Property, Plant and Equipment is the cost of purchase or construction together with any incidental expenses incurred in bringing the assets to its working condition required for its intended use. Expenditure incurred for the purpose of acquiring, extending or improving assets of a permanent nature by means of which to carry on the services provided or to increase the capacity of the services provided has been treated as capital expenditure.

Depreciation is provided on the cost of assets other than on freehold land using Straight Line method at the rates as stated below:

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.)

FOR THE YEAR ENDED 31ST DECEMBER 2022

3. PROPERTY, PLANT & EQUIPMENT (Contd.)

<u>Donations by Japanese Government</u>	
Buildings	2%
Electrical work	10%
Sewerage & Plumbing	10%
Air Conditioning	15%
Lifts /Elevators	10%
Furniture & Fittings	13%
Medical Equipment	20%
<u>Other Assets</u>	
Other Buildings	5%
Furniture &Fittings and Other Equipment	20%
Electrical Equipment, Sewing Machines& Cylinders	10%
Medical Equipment	25%
Refrigerators& Photocopy Machines	15%
Automobiles	20%
Software (Locally Developed)	100%

Depreciation of an asset begins when it is available for use and ceases at the earlier of the date that the asset is classified as held for sale or on the date that the asset is disposed.

4. INVENTORIES

All the items indicated in the inventories have been valued at the Cost. The cost of inventories is valued on First in First out (FIFO) basis. Due to the difficulty in determining the Net Realizable Value (NRV), it has been ignored.

5. ACCOUNTING FOR GRANTS

5.1 Government Grants

In the absence of a Sri Lanka Public Sector Accounting Standard for the presentation of Government Capital Grants received by the Statutory Board, the para 26 of LKAS 20 is adopted by the Board.

Accordingly Capital Grant is credited to a deferred income account and amortized at the rates which are equal to the rates of depreciation. Amortization rate is approximately equal to the depreciation rate calculated for the investment made in assets.

Recurrent Grants from Government of Treasury have been recognized as income of the period and therefore added as an income in the Income Statement for the year.

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.)

FOR THE YEAR ENDED 31ST DECEMBER 2022

6. LIABILITIES & PROVISIONS

6.1 Retirement Benefits

In terms of Gratuity Act No.12 of 1983, the liability for payment to an employee arises only upon completion of 5 years of continued services. To meet the liability, a provision is made, which is equivalent to a half of a month salary based on the last month of the Financial Year multiplied by no. of years in service, for all employees who have completed five years of service.

6.2 Capital Commitments & Contingencies

(a) All material Expenditure Commitments and Contingent Liabilities as at the Balance Sheet date have been disclosed as follows.

(b) Following Legal Cases are filed against the Hospital Board as at 31/12/2022

Serial No.	Case No.	Case	Financial Commitment
01	444/2009	Dr. Anula Wijesundara	Rs.2.5 Mn with cost
02	51/68/05M	Professor R.L Satharasinghe	Rs.60 Mn with cost
03	MH/33/1185/2014	Mr. Upali Bandara	Rs.1.5 Mn
04	01/Add/72/2013	Mr. E.M.K.B Ekanayake	Rs.1.8 Mn
05	02/427/2013	Mr. Lasantha	Rs.1.8 Mn
06	M2819/2017	Death of Udara Hasaral	Rs. 5 Mn
07	M/2307/15	Mr. E.M.K.B Ekanayake	Not estimated
08	CA (writ)116/2020	Dr.(Mrs) M.S Buddhadasa	Not estimated
09	CA (writ)186/2020	Dr.(Mrs) P.S.R Amarathunga	Not estimated
10	CA (writ)79/2020	Dr. P.U Kottage	Not estimated
11	CA (writ)35/2020	Mrs. S.K Silva	Not estimated
12	LT /02/1125/2020	Mrs.P.Thanuja Antoney	Not estimated
13	CA (writ)311/2020	Dr.(Mrs) D.H Samarakoon	Not estimated

(c) The Department of Inland Revenue has made two Assessments for an additional PAYE tax liability for the Years of Assessment - 2013/14 & 2014/15 of Rs. 4,449,091 and Rs.5,293,440 respectively in relation to Professional Charges and Free Medical Facilities to the staff of SJGH. The case has been referred to the Tax Appeal Commission

SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.)

FOR THE YEAR ENDED 31ST DECEMBER 2022

7. INCOME & EXPENDITURE

7.1 Recognition of Revenue & Expenditure

The Revenue of the Hospital includes the Income from Hospital Charges, Government Grant (recurrent), Interest Income from Call Deposits and loans to employees and other miscellaneous income. All categories of income and expenditure have been recognized on an accrual basis.

7.2 Cash Flow Statement

The Cash Flow Statement has been prepared using the indirect method. For the purpose of Cash Flow Statement, cash and cash equivalents consist of current account balances held at Banks and petty cash and Main cash imprests maintained.

8. FOREIGN CURRENCY TRANSACTIONS

Foreign currency transactions are converted to Sri Lankan Rupees at the exchange rate prevailing at the time of occurring the transaction.

9. TAXATION

The provision for Income Tax is based on the elements of Income & Expenditure as reported in the Financial Statements and computed in accordance with the provision of the Inland Revenue Act No.24 of 2017. However, in view of Tax losses, no provision has been provided in the accounts.

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

SIGNIFICANT ACCOUNTING POLICIES (CONTD.)

FOR THE YEAR ENDED 31ST DECEMBER 2022

10. DIALYSIS ASSISTANCE FUND

Hospital manages a Dialysis Assistance Fund with a Fixed Deposit of Rs. 12.5 Mn. Monthly interest of above Fixed Deposit utilizes to settle approved hospital bills of Dialysis patients.

11. WORK IN PROGRESS

Capital expenses incurred during the year, which are not capitalized as at the reporting date are shown as capital work in progress whilst the capital assets which have been completed during the year and put to use have been transferred to PPE

12. REVENUE RECOGNITION

Revenue is recognized to the extent that it is probable that the economic benefit will flow to the SJGH and the revenue can be reliably measured, regardless of when the payment is being made. Revenue is measured at their fair value of consideration received or receivable. Further, we obtained the Board approval to implement the price formula to calculate hospital charges by considering the overhead expenses & other direct expenses.

Price Formula

$$P = [CE_1 + E_2 + E_3 + E_4 + E_5] / 5 - 1$$

- E1 = Consumables billed
E2 = Personnel emoluments
E3 = Overheads [Consumption, Utility payments (interest cost-interest income) other operating expenses,]
E4 = Fuel (Diesel, Furnace oil, Petrol, K.oil,)
E5 = [(Total Revenue-Recurrent grant) - (Total Expenditure - Recurrent grant)] = Profit/Loss

13. BAD DEBT PROVISIONS

Bad Debt Provision of 5% is provided on balances of Debtors as at 31st December

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS

AS AT 31ST DECEMBER

2022
Rs.

2021
Rs.

Note: 01

Cash & Cash Equivalents

BOC Current A/C No. 227982 (Recurrent)	218,263,142	73,705,922
BOC Current A/C No. 7732950 (Capital)	3,046,235	1,449,265
BOC Current A/C No. (Recurrent)	50,000	
BOC Current A/C No. (Recurrent)	157,789,453	
BOC Current A/C No. 2888787 (Dialysis Fund)	1,758,776	885,828
HNB Current A/C No.036010002853	10,887,440	11,744,967
Dialysis Fund - Fixed Deposit - (B O C)	12,500,000	12,500,000
Cash in Hand & Imprest Accounts	6,463,336	1,463,099
Petty Cash Imprest for Stamps	530,031	251,595
	<u>411,288,414</u>	<u>102,000,676</u>

Note: 02

Receivables and Pre-Payments

Miscellaneous Deposits	Schedule 01	8,751,242	6,162,898
Other Income Receivable	Schedule 02	3,381,160	2,272,422
Staff Distress Loans		150,992,550	152,141,768
University College - Receivable		-	8,936,043
Salary Advance		174,500	58,250
Staff - Festival Advances		183,438	100,938
Sundry Debtors	Schedule 03	422,728	258,077
Hospital Charges Receivable	Note 02.1	252,903,490	94,793,448
Death Donation Recoverable		400,507	200,359
Bond Violation Receivable		11,645,026	6,934,702
Ministry of Health		12,444,204	5,299,415
		<u>441,298,846</u>	<u>277,158,320</u>

Note 02.1

Hospital Charges Receivable	252,903,490	99,793,448
Provision For Bad Debts	(5,000,000)	(5,000,000)
	<u>252,903,490</u>	<u>94,793,448</u>

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS

AS AT 31 ST DECEMBER	2022	2021
	Rs.	Rs.

Note: 01

Cash & Cash Equivalents

BOC Current A/C No. 227982 (Recurrent)	218,263,142	73,705,922
BOC Current A/C No. 7732950 (Capital)	3,046,235	1,449,265
BOC Current A/C No. (Recurrent)	50,000	
BOC Current A/C No. (Recurrent)	157,789,453	
BOC Current A/C No. 2888787 (Dialysis Fund)	1,758,776	885,828
HNB Current A/C No.036010002853	10,887,440	11,744,967
Dialysis Fund - Fixed Deposit - (B O C)	12,500,000	12,500,000
Cash in Hand & Imprest Accounts	6,463,336	1,463,099
Petty Cash Imprest for Stamps	530,031	251,595
	<u>411,288,414</u>	<u>102,000,676</u>

Note: 02

Receivables and Pre-Payments

Miscellaneous Deposits	Schedule 01	8,751,242	6,162,898
Other Income Receivable	Schedule 02	3,381,160	2,272,422
Staff Distress Loans		150,992,550	152,141,768
University College - Receivable		-	8,936,043
Salary Advance		174,500	58,250
Staff - Festival Advances		183,438	100,938
Sundry Debtors	Schedule 03	422,728	258,077
Hospital Charges Receivable	Note 02.1	252,903,490	94,793,448
Death Donation Recoverable		400,507	200,359
Bond Violation Receivable		11,645,026	6,934,702
Ministry of Health		12,444,204	5,299,415
		<u>441,298,846</u>	<u>277,158,320</u>

Note 02.1

Hospital Charges Receivable	257,903,490	99,793,448
Provision For Bad Debts	<u>(5,000,000)</u>	<u>(5,000,000)</u>
	<u>252,903,490</u>	<u>94,793,448</u>

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.

AS AT 31 ST DECEMBER	2022 Rs.	2021 Rs.
Note:03		
Inventories - Location wise		
General Stores	53,540,379	40,171,612
Drugs Stores	77,423,241	43,690,387
Surgical Consumables Stores	162,597,500	83,709,552
Dressing Stores	8,141,178	9,947,988
Electro Medical Equipment (EME) Main Stores	6,027,638	6,486,883
Lab & Xray Main Stores	48,499,387	30,443,544
General Items in Sub Stores (all wards & other locations)	33,028,731	18,987,040
Drugs, Surgical, Dressing & Other Consumables in Sub Stores	234,486,056	182,475,606
	<u>623,744,109</u>	<u>415,912,612</u>
Less: Provision for Expiry Items	(9,894,697)	(9,894,697)
	<u>613,849,412</u>	<u>406,017,915</u>
	Note 3.1	
Note: 04		
Short Term Investments		
National Savings Bank (Staff Security Deposits)	20,000	20,000
	<u>20,000</u>	<u>20,000</u>
Note: 05		
Property, Plant & Equipments		
Property, Plant & Equipment (Pls. refer page 15)	13,342,641,948	1,938,511,898
Furniture & Fittings, Automobiles and Others (Pls. refer page 15)	46,852,846	41,992,995
Note: 06		
Capital Work in Progress	217,772,925	470,878,128
	<u>217,772,925</u>	<u>470,878,128</u>
Note: 07		
Employees' Benefits - Gratuity		
Balance at the beginning of the year	725,855,797	725,625,101
Provision made during the Year	62,931,893	67,473,781
(-) Payment made during the year	(79,529,533)	(67,243,085)
Balance at the end of the year	<u>709,258,158</u>	<u>725,855,797</u>

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.

AS AT 31 ST DECEMBER	2022 Rs.	2021 Rs.
---------------------------------	-------------	-------------

Note: 08

Trade & Other Payables

Creditors and Accrued Expenses	Note 8.1	1,104,863,724	680,808,142
Other Liabilities	Note 8.2	116,696,013	111,569,131
		<u>1,221,559,737</u>	<u>792,377,273</u>

Note 8.1

Creditors and Accrued Expenses

Accrued Expenses	Schedule 05	332,071,344	284,691,795
Audit Fees (Auditor Gen. Dept.)		6,404,400	5,968,400
Trade Creditors		766,387,979	389,710,149
National Water Supply & Drainage Board		-	437,799
		<u>1,104,863,724</u>	<u>680,808,143</u>

Note 8.2

Other Liabilities

Performance/ Advance Bonds Deposits	Schedule 06	1,286,530	1,382,937
Sundry Creditors	Schedule 07	2,532,645	8,694,660
Professional Charges	Schedule 08	64,188,452	54,651,560
Hospital Charges - Deposits		10,326,929	9,524,689
Gratuity Payable		1,380,256	1,521,531
Dialysis Assistance Fund A/C - (Control Account)		1,760,146	887,198
Library Memberships		-	1,000
Retention Payable		21,077,591	21,420,205
Tender Deposits		1,643,465	985,350
Dialysis Assistance Fund A/C - (Fixed Deposit)		12,500,000	12,500,000
		<u>116,696,013</u>	<u>111,569,130</u>

SRI LAYWARDENEERA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.

Note : 05

Property, Plant & Equipment
Furniture & Fittings, Automobiles and Others

2022

Description	Property, Plant & Equipment										Furniture & Fittings, Automobiles and Others				
	Freehold Land (26 acres) Rs.	Main Building Rs.	Other Buildings Rs.	Other Equipment Donated by Japan Rs.	Electrical Equipments Rs.	Refrigerator & Photo Copy Machines Rs.	Medical Equipments & Other Equipment Rs.	Elevators Rs.	Total (Rs.)	Furniture & Fittings Rs.	Automobiles Rs.	Computer Software & Network Rs.	Renovation Of Kitchen Rs.	Total (Rs.)	
COST / REVALUATION															
As at 1st January	15,015,732	453,028,634	1,227,902,271	416,490,079	389,306,919	54,680,547	4,275,284,015	52,433,787	6,884,141,984	69,206,734	47,922,858	61,315,043	28,760,185	207,204,820	
Transfers to Revaluation	(15,015,732)	(453,028,634)	(1,227,902,271)	(298,225,078)				(52,433,787)	(2,046,605,502)	(479,22,858)			(28,760,185)	(76,683,043)	
Additions					5,757,891	1,435,900	3,020,000		10,213,791	1,156,512	30,600,000	263,500		1,420,012	
Revaluation	4,845,500,000	4,832,000,000	3,287,900,000						12,965,400,000					30,600,000	
Transfers/Disposals															
As at 31st December	4,845,500,000	4,832,000,000	3,287,900,000	118,265,001	395,064,810	56,116,447	4,278,304,015		17,813,150,273	70,363,246	30,600,000	61,578,543		162,541,789	
DEPRECIATION															
As at 1st January		335,241,192	329,897,517	416,490,078	218,344,049	35,643,891	3,594,283,224	15,730,137	4,945,630,088	56,097,335	43,917,859	47,390,693	17,805,938	165,211,825	
Transfers to Revaluation		(335,241,192)	(329,897,517)	(298,225,078)				(15,730,137)	(979,093,924)		(43,917,859)		(17,805,938)	(61,723,797)	
Charge for the year		96,640,000	156,385,000		31,649,262	4,611,102	214,686,796		503,972,160	4,118,505	6,120,000	1,962,410		12,200,915	
Charge on Disposal/Adj.															
As at 31st December		96,640,000	156,385,000	118,265,000	249,993,311	40,254,993	3,808,970,020		4,470,508,324	60,215,840	6,120,000	49,358,103		115,688,943	
NET BOOK VALUE															
As at 1st January	15,015,732	117,787,442	898,004,754	1	170,962,870	19,036,656	681,000,791	36,703,650	1,938,511,896	13,109,400	4,004,998	13,924,350	10,954,247	41,992,995	
As at 31st December	4,845,500,000	4,735,360,000	3,131,515,150	1	145,071,498	15,861,454	469,333,995		13,342,641,948	10,147,406	24,480,000	12,225,440		46,852,846	

* See Note 01A For Details of Fixed Assets

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.

FOR THE YEAR ENDED 31ST DECEMBER		2022	2021
		Rs.	Rs.
Note: 09			
Revenue			
Revenue from Hospital Care	Note 9.1	3,131,723,155	2,814,751,654
Government Grants - Recurrent		2,280,000,000	1,969,600,000
Other Income	Note 9.2	64,446,846	54,135,877
		<u>5,476,170,001</u>	<u>4,838,487,531</u>
Note 9.1			
Revenue from Hospital Care			
Accommodation Charges		322,648,040	211,186,794
Surgery Charges		245,920,012	165,320,436
Radiology Charges		122,761,753	86,472,536
Laboratory Charges		718,751,905	908,512,568
Physiotherapy Charges		16,556,945	10,102,090
Drugs Charges		1,150,228,469	1,008,758,124
Endoscopy Charges		18,757,003	10,500,831
Thorasic Surgery Charges		104,419,810	85,769,500
Eye Tests		23,196,774	11,425,254
Registration and Admission Charges		157,084,568	128,249,469
ENT Charges		2,164,625	1,743,700
Dialysis Charges		41,166,692	35,473,724
Doppler Charges		6,775,983	4,492,500
MSBE Charges		219,780,409	148,111,091
Clinic Charges		34,743,472	24,306,342
ECG / EEG / EMG Charges		2,196,250	1,310,350
Echo Tests Charges		8,549,315	5,492,750
E T U Charges		109,647,357	106,046,830
Nutritional Consultation Fees		183,310	192,200
Medical Check Up Charges		52,144,250	11,574,993
Dermatology Charges		3,304,045	1,037,500
Endocrinology Investigation Charges		3,683,214	2,012,700
		<u>3,364,664,200</u>	<u>2,968,092,282</u>
less			
Cost of Free Medical Treatments - Staff/Dependents		172,451,011	118,030,144
Hospital Charges Exempted - (Clergy /Others)		60,490,034	35,310,484
		<u>3,131,723,155</u>	<u>2,814,751,654</u>
Note 9.2			
Other Income			
Ambulance Charges		1,601,280	4,795,623
Revenue from Staff Meals		1,200,245	674,125
Revenue from Staff Rent and Electricity		5,720,401	4,185,059
Miscellaneous Income		13,433,948	8,758,598
Bonds settled by Staff Members		16,476,958	9,188,565
Sales Commission		326,901	4,212
Channeling Fees		219,900	751,770
Rent Income - Milk Bar		144,000	138,000
Rent Income - Commercial Bank		360,000	240,000
Rent Income - Osusala		1,440,000	1,440,000
Rent Income - PayGo		108,000	72,000
Rent Income - Hospital Shop		5,378,000	4,771,000
Rent Income - Hatton National Bank		540,000	540,000
Rent Income - Bank of Ceylon		720,000	240,000
Rent Income - People's Bank		180,000	180,000
Rent Income - Fruit Juice Bar		720,000	
Rent Income - Post Office		12,000	12,000
		<u>48,581,633</u>	<u>35,990,952</u>

SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.

FOR THE YEAR ENDED 31ST DECEMBER

	2022 Rs.	2021 Rs.
Other Income (Contd.)		
0.15% Service Charges on Professional Charges	773,313	583,035
Revenue from Car Park	14,951,901	16,194,891
Income From Supplier Registration	140,000	1,367,000
	64,446,846	54,135,878
Note:10		
Interest Income		
Interest Income represents the interest received from/ accrued on the 07 days call deposits placed out of temporary excessive funds collected from patients as professional charges and the interest on Distress Loans given to the Staff Members of the Hospital. Details are as follows.		
Distress Loan	6,178,554	6,523,491
Call Deposit & Fixed Deposit	12,291,100	869,766
School Book	55,785	55,930
	18,525,439	7,449,187
Note:11		
Materials & Consumables Used		
Purchases		
Drugs	531,062,154	374,681,528
Surgical Items	583,524,897	490,440,102
Dressings	107,742,645	82,755,297
Medical Oxygen	29,614,970	30,192,278
Lab Chemicals & Consumables	244,230,394	297,915,685
X-Ray Films & Chemicals	50,274,449	36,002,729
General Supplies	135,678,406	104,308,658
Electro Medical Engineering (EME - Consumables)	-	47,350,155
	1,682,127,915	1,463,646,432
Add: Stocks brought forward (Opening)	415,912,612	403,219,252
Less: Stocks carried forward (Closing)	623,744,109	415,912,612
	1,474,296,417	1,450,953,072
Add: Expiry Stocks	-	9,894,697
Add: Cost of meals (for patients and staff)	134,985,123	76,791,905
S P C - Free Medical Drugs	72,467,921	51,653,943
	1,681,749,461	1,589,293,617
Note: 12		
Staff Costs		
Salaries & Allowances	1,748,722,543	1,690,781,492
EPF	177,145,343	179,682,591
ETF	44,286,344	44,920,655
Overtime, Piece Rate & Extra Duty Payments	915,814,666	952,508,038
Uniform Allowance	14,519,725	14,593,491
Leave Encashments	50,000,000	49,319,344
Pension Contribution	9,392,794	7,517,195
Travelling Expenses	1,098,546	998,644
	2,960,979,962	2,940,321,450
Add: Other Staff Related Expenses		
Staff Welfare	262,350	15,897,616
Human Resources Development Expenses	151,900	258,126
Provision for Gratuity	65,691,673	67,473,756
	3,027,085,885	3,023,950,948
Note:13		
Depreciation		
Depreciation for the year	516,173,075	434,148,750
	516,173,075	434,148,750
Note:14		
Other Operating Expenses		
(a) Fuel		
Boilers	59,053,781	34,683,220
Motor Vehicles	4,987,607	2,826,872
	64,041,387	37,510,092

SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL

NOTES TO THE FINANCIAL STATEMENTS CONTD.

FOR THE YEAR ENDED 31 ST DECEMBER	2022 Rs.	2021 Rs.
Other Operating Expenses (Contd..)		
(b) Utility Services		
Electricity Charges	150,194,045	138,663,584
Water Charges	53,643,934	41,908,323
Telephone Charges (Communication)	3,128,881	2,910,623
	<u>206,966,860</u>	<u>183,482,530</u>
(c) Repairs & Maintenance		
Service Agreements signed with Suppliers	74,968,572	61,282,341
Repairs to Motor Vehicles	5,511,326	3,467,178
Repairs to Medical Equipment/Other Equipments (on breakdowns)	26,264,885	34,091,881
Repairs to Steel Furniture	8,100	1,277,860
Repairs to Buildings	1,608,675	1,347,667
	<u>108,361,558</u>	<u>101,466,927</u>
(d) Other Services		
Janitorial and Cleaning Services	35,806,652	34,205,600
Hospital Landscaping	12,997,591	13,754,150
Garbage Disposal Service	4,489,000	4,491,000
Removal of Unclaimed Dead Bodies	588,000	893,000
Maintenance of Sewerage Line	14,693,763	11,830,321
Laundry Services	17,390,000	17,456,000
Security Services	23,085,889	21,355,778
License and Insurance	780,537	694,619
Legal Charges	458,080	1,510,810
Audit Fees	2,500,000	2,500,000
Disciplinary Procedure Expenses	509,425	32,600
Postage & Stamps	919,900	1,041,105
Refreshments	402,473	787,375
Allowances for Committees & Boards	1,968,140	2,162,250
Advertisements & Marketing	2,970,947	3,287,860
Sports Club	13,600	
Miscellaneous Expenses	8,265,898	9,829,315
Rates & Taxes	2,008,696	143,242
	<u>129,848,591</u>	<u>125,975,025</u>
	<u>509,218,396</u>	<u>448,434,574</u>
Note: 15		
Finance Costs		
Provision for Bad & D/ful Debts	-	9,293,532
Bank Charges	36,410	62,004
Credit Card Commissions	25,553,513	21,263,535
	<u>25,589,923</u>	<u>30,619,071</u>
Note: 16		
Other Expenditure		
Outside Lab Test Charges	3,817,397	7,829,313
	<u>3,817,397</u>	<u>7,829,313</u>
Note: 17		
Accumulated Fund		
Profit & (Loss) A/C 1st January	(928,736,630)	(691,221,588)
Adjusted in respect of Previous Years	(489,039)	16,675,762
Profit & Loss Account Brought Forward (Adjusted)	(929,225,669)	(674,545,826)
Profit / (Loss) as per Income Statement	247,234,377	(254,190,804)
Profit & Loss A/C at the end of the Year	<u>(681,991,291)</u>	<u>(928,736,630)</u>

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

SCHEDULES TO THE FINANCIAL STATEMENTS (AS AT 31/12/2022)

Schedule : 01

Miscellaneous Deposits

Date	v/no	Description	Amount Rs
84.09.04	24	Telecommunication - T C Deposit	3,000
84.11.30	136	Colombo Gas & Water Company	24,000
84.12.05	139	Colombo Gas & Water Company	6,000
85.01.15	24	Telecommunication - Deposit	450
85.05.21	628	Telecommunication - Deposit	150
85.05.18	919	Telecommunication - Deposit	150
86.06.18	920	Telecommunication - Deposit	150
85.06.18	921	Telecommunication - Deposit	150
85.07.08	1091	Ceylon Bulbs & Electricals	80
85.08.05	1375	Telecommunication - Deposit	150
86.01.01	146	Telecommunication - Deposit	250
86.01.01	147	Telecommunication - Deposit	250
86.07.29	2017	Telecommunication - Deposit	150
86.07.24	1969	Colombo Gas & Water company	19,500
87.01.08	50	Telecommunication - Deposit	150
87.09.01	2851	Ceylon Oxygen Co. Ltd	4,000
87.01.06	3287	Ceylon Oxygen Co. Ltd	54,000
89.05.16	1869	Ceylon Oxygen Co. Ltd	35,000
89.05.20	1984	Ceylon Oxygen Co. Ltd	22,000
89.11.14	4225	Colombo Gas & Water Co. Ltd	25,000
89.12.28	4859	Ceylon Oxygen Co. Ltd	8,500
89.12.28		Ceylon Electricity Board	600,000
90.03.12	995	Ceylon Oxygen Co. Ltd	15,000
90.08.29	3507	Colombo Gas & Water Co. Ltd	5,000
90.08.29	3372	Colombo Gas & Water Co. Ltd	25,000
91.04.29	1992	Telecommunication - Deposit	25,000
92.03.14	1219	N W S & D Board	16,053
		Post Master General - Deposit Franking Machine	90,265
92.12.31	6070	Ceylon Electricity Board	1,672,000
90.03.12	1018	Colombo Gas & Water Co. Ltd	10,000
95.06.07	5965	Ceylon Oxygen Co. Ltd	1,500
95.09.14	6063	Ceylon Oxygen Co. Ltd	1,500
96.01.29	463	Dr J B Peiris - IDD Deposit	5,000
	6497	Sri Jaya; Multy Purpose Co-op Society	75,000
96.07.02	4934	Ceylon Oxygen Co Ltd - Deposit	11,000
		Ceylon Oxygen Co Ltd - Deposit	500,000
		C E B - Advance Cardiac Center	937,500
		Agency Post Office	10,000
2007		Sri Jayapura Multy Purpose Co-op Society	75,000
2016		Refundable Deposit - For empty container	1,200,000
		Refundable Deposit - For empty container	300,000
2018		Rent Deposit for Male Nurses Rented House	240,000
2019		Deposit for Fuel - SJ Multi Purpose Co op Soceity	45,000
		Deposit for Container	100,000
2022		Court Case - Deposit - S Robertson	2,183,344
2022		Fuel Deposit - S J Multy Purpose Co op Soceity	405,000
			8,751,242

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

SCHEDULES TO THE FINANCIAL STATEMENTS (AS AT 31/12/2022) CONTD.

Schedule : 02

Other Income Receivable

Company	Category	Year	Month	Amount Rs,	
Hatton National Bank	Electricity	2022	Dec	12,492	12,492
Bank Of Ceylon	Electricity	2022	Dec	16,696	36,696
	Rent	2021	Dec	20,000	
N L D B	Electricity	2009		5,553	151,030
		2017		31,457	
		2019	Oct/Nov/Dec	14,362	
		2021	June to Dec	15,252	
		2022	Oct/Nov/Dec	24,406	
	Rent	2021	June to Dec	36,000	
		2022	Nov / Dec	24,000	
S P C	Rent	2021	Oct/Nov/Dec	360,000	2,228,633
			2019/2020	197,000	
	2022	Jan / Dec	1,440,000		
	Electricity	2021	Sep to Dec	62,141	
2022		Nov / Dec	169,492		
Fruit Juice Bar	Electricity	2017	Dec	9,415	74,947
		2022	Dec	5,532	
	Rent	2022	Dec	60,000	
Food Shop	Rent	2022	Dec	120,000	134,860
	Electricity	2022	Nov / Dec	14,860	
Grocery Shop	Rent	2022	Dec	181,500	209,672
	Electricity	2022	Nov / Dec	28,172	
Pastry Shop	Electricity	2022	Oct / Dec	144,332	148,034
		2017	Dec	3,702	
Commercial Bank	Electricity	2022	Nov / Dec	16,748	22,741
		2020	Oct to Dec	5,993	
People's Bank	Electricity	2020	Oct to Dec	12,517	65,033
		2022	Nov / Dec	22,516	
	Rent	2022	Nov / Dec	30,000	
PayGo	Rent	2022	Dec	42,000	42,000
Post Office	Rent	2022	Nov / Dec	2,000	2,000
Mobitel Company	Electricity	2020	June to Dec	56,999	124,555
		2022	Oct to Dec	67,556	
Cheques Cancelled a/c - Income Receivable					128,468
					3,381,161

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

SCHEDULES TO THE FINANCIAL STATEMENTS (AS AT 31/12/2022) CONTD.

Schedule : 03

Sundry Debtors

Description	Rs,
MOH - Property Loan Interest	87,416
MOH - Telephone Allowances	60,000
MOH - Property Loan Interest - 2022	275,311
	422,727

SRI JAYEWARDENEPURA GENERAL HOSPITAL

SCHEDULES TO THE FINANCIAL STATEMENTS (AS AT 31/12/2022) CONTD.

Schedule : 04

Capital Work In Progress

Projects	Balance As At 01/01/2021	Capitalised during the year	Payments / Retention	Balance As At 31/12/2022
Construction of Administrative Building	184,456,808.66	191,456,808.66	7,000,000.00	-
Hot Heat System - Paying Wards	9,970,852.62			9,970,852.62
Construction of Male Nurses Quarters	72,079,914.36	72,079,914.36		-
Construction of Public Toilets	80,048,896.30			80,048,896.30
Hot Water System	23,378,041.59			23,378,041.59
Construction of Work Shop Building	73,445,641.89		3,431,520.01	76,877,162
Original Bid Doc - C E C B	118,039.84			118,039.84
Vacuum System Air Piping - OT/CU/ LR	9,017,571.50			9,017,571.50
Plan Approval - C Arm Room	8,907.06			8,907.06
Mob Advance - Toilets near ICU & Ground	8,326,769.70			8,326,769.70
Bid Security - Sri Lanka Navy	362,280.44			362,280.44
Mob Advance - Work Shop Building	7,106,554.33			7,106,554.33
Mob Advance - Toilets - 1 to 17	2,557,849.43			2,557,849.43
	470,878,127.72			217,772,924.71

SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL

SCHEDULES TO THE FINANCIAL STATEMENTS (AS AT 31/12/2022) CONTD.

**Schedule : 05
Accrued Expenses**

Description	Rs
Raw Provision	40,124,192.00
Security Service	4,400,000.00
Laundry Service	1,450,000.00
Janitorial & Landscaping service	6,839,384.42
Sewerage Maintaining Service	4,969,388.28
Garbage Disposal Service	760,000.00
Unclaimed Dead Bodies Disposal service	48,500.00
Electricity Expenditure	13,697,807.69
State Pharmaceutical Corporation - Staff Bills	63,605,303.35
P A Y E Tax	10,176.00
Stamp Duty Payable	328,175.00
Service agreements - January Paid	901,900.00
EPF & ETF	29,488,149.28
Personel Emoluments - January Paid	3,434,465.34
Payment for Unused Medical Leave	50,000,000.00
Personel Emoluments - Received from Salary Dept	94,793,046.00
Fuel - Motor Vehicles	86,120.00
Repairs - Equipments	140,250.00
Service & maintenace agreements - Vouchers on Hand	15,157,702.42
Communication Expenses	49,001.51
Sundry Expenses	1,277,212.50
Repairs - Moter Vehicle	136,618.13
Electricity Expenditure - Pump House	373,952.47
	332,071,344.39

SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL

SCHEDULES TO THE FINANCIAL STATEMENTS (AS AT 31/12/2022) CONTD.

Schedule : 06

Performance Deposits

Cash Deposited by Cashiers

N Lasantha		5,000.00	
I G Nandasiri		5,000.00	
D Vithana		5,000.00	
E M K B Ekanayaka		5,000.00	
G N P Wijerathne - 2014		<u>5,000.00</u>	25,000.00
Grocery Shop - Rent Deposit -	2019		544,500.00
Perera & Sons - Rent Deposit -	2019		450,000.00
Quick Linen Washing - Security Deposit	2019		20,000.00
Fruit Juice Bar - Rent Deposit	2021		180,000.00
Grocery Shop - Security Deposit -	2020		25,000.00
Venture Ceylon Holdings - Q/27/18 - Bond Deposit			42,030.00
			<u>1,286,530.00</u>

SRI JAYEWARDENAPURA GENERAL HOSPITAL**SCHEDULES TO THE FINANCIAL STATEMENTS (AS AT 31/12/2022) CONTD.****Schedule : 07****Sundry Creditors**

Description		Rs,	Rs,
Pelawatta Sugar Corporation	Deposit for Hospital charges		25,000.00
Overseas Children School	Deposit for Hospital charges		20,100.00
International Irrigation-IIMI	Deposit for Hospital charges		10,000.00
Ceylon Hotel Corporation	Deposit for Hospital charges		50,000.00
Lanka Wall Tiles Ltd	Deposit for Hospital charges		50,000.00
Gratuity Payable			230,675.07
Gratuity Payable - T A M Peiris - EPF 1763			750.00
Gratuity Payable			205,201.00
Adaraneeya Ammi Book			27,300.00
Cheques Cancelled			1,911,618.56
			2,530,644.63

Schedule : 08**Professional Charges Payable**

Description	Rs,
Balance B/forward	3,616,142.00
Payable for the Year 2019 - 2022	60,572,310.00
	64,188,452.00